

කාර්මික තාක්ෂණ ආයතනය - 2014

කාර්මික තාක්ෂණ ආයතනයේ 2014 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13 (1) වගන්තිය හා 1974 අංක 11 දරන විද්‍යාව හා තාක්ෂණය වැඩි දියුණු කිරීමේ පනතේ vii කොටසේ 40 වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර ආයතනයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම.

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම.

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාරධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබාගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරී වන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීම් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස ආයතනයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නාවූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් ආයතනයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය සහ ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ (3) සහ (4) උප වගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්ත්වවගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වවගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශන වලින් 2014 දෙසැම්බර් 31 දිනට කාර්මික තාක්ෂණ ආයතනයේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම.

2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති වලට අනුකූල නොවීම.

ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති 02 ප්‍රකාරව අත්පත් කරගත් දින සිට මාස තුනක් හෝ ඊට අඩු කාලයක් පවතින ස්ථාවර තැන්පතු පමණක් මුදල් හා මුදල් සමාන දෑ ලෙස දැක්විය යුතු වුවද, මාස හය හා අවුරුද්දක කාලයකට අදාළ එකතුව රු.මිලියන 110 ක් වටිනා ස්ථාවර තැන්පතු , මුදල් හා මුදල් සමාන දෑ යටතේ දක්වා තිබුණි.

2.2.2 ගිණුම්කරණ ප්‍රතිපත්ති

ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති අංක 07 අනුව දේපල, පිරිසත හා උපකරණ ගිණුම්කරණය සඳහා අනුගමනය කළ ප්‍රතිපත්තිය හෙලිදරව් කර නොතිබුණි.

2.2.3 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) යුරෝපා සංගමයේ මූල්‍ය ආධාර යටතේ ආරම්භ කළ ව්‍යාපෘතියක් ගිවිසුම්ගත පරිදි ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් සිදුවූ අලාභ පියවීම සඳහා සමාලෝචිත වර්ෂයේදී රු.13,279,398 ක් යුරෝපා සංගමය වෙත ආපසු ගෙවීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබුණි. එසේ වුවද අදාළ වියදම ගිණුම්වල ප්‍රතිපාදනය කර නොතිබුණි.
- (ආ) ආයතනයට අයත් අළුතින් ඉදිකර තිබූ මාලමේ පරිපාලන ගොඩනැගිල්ල 2010 ජූනි 22 දින වන විට නිම කර ආයතනය වෙත භාර දී තිබුණද, ඒ සඳහා වැය කළ රු.51,259,984 ක් නොනිමි වැඩ ලෙස ගිණුම්ගත කර තිබුණි. මේ හේතුවෙන් ආයතනයේ වත්කම් එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබූ අතර ක්ෂයවීම් රු.12,814,996 කින් අඩුවෙන් දක්වා තිබුණි.
- (ඇ) සමාලෝචිත වර්ෂය සඳහා අඩමාන ණය රු. 2,113,792 ක් අඩුවෙන් වෙන් කර තිබුණි.
- (ඈ) සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන තුළ රජයේ ප්‍රදාන (2002 වර්ෂය තෙක්) හා සමුච්චිත අරමුදල එකම සටහනක් තුළ නිරූපණය කර තිබුණි.

2.2.4 පැහැදිලි නොකළ වෙනස්කම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) දේපල, පිරිසත හා උපකරණ අයිතම පහක මූල්‍ය ප්‍රකාශන අනුව පිරිවැය භෞතික සන්‍යෝජන වාර්තා අනුව පිරිවැයට වඩා රු.110,220,828 ක් වැඩියෙන් දක්වා තිබූ අතර අයිතම හතරක රු. 120,849,885 ක් අඩුවෙන් දක්වා තිබුණි.

- (ආ) සමාලෝචිත වර්ෂයට අදාළ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙහි ජංගම වත්කම් යටතේ දක්වා තිබුණු පාරිභෝජ්‍ය ද්‍රව්‍ය තොගය රු.11,816,643 ක් වූ අතර, භෞතික සත්‍යාපන වාර්තාව අනුව එම තොගය රු.11,505,499 ක් වූයෙන් රු.311,144 ක වෙනසක් විය.
- (ඇ) ගෙවිය යුතු වැට් බදු මුදල රු.2,475,723 ක් වුවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අනුව එය රු.10,762,428 ක් වූ නමුත් මෙම වෙනස හඳුනාගෙන නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.

2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) වර්ෂ කිහිපයක සිට ගිණුම් තුළ ඇතුළත් වූ අගරු වෙක්පත් හා වෙනත් ණයගැති ශේෂ එකතුව රු.2,771,234 ක් සමාලෝචිත වර්ෂය තුළදීද නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ආ) 2006 සැප්තැම්බර් 22 දිනැති අංක 30 දරන කළමනාකරණ සේවා වක්‍රලේඛය යටතේ සේවයෙන් ඉවත්ව ගිය හා සේවයේ රැඳී සිටින නිලධාරීන් සඳහා ගෙවිය යුතු වැටුප් ලෙස 2009 වර්ෂයේ සිට රු. 7,030,873 ක වෙන් කිරීමක් කර තිබුණු අතර, එයින් 2014 දෙසැම්බර් 31 දින වනවිටද රු.6,980,352 ක් ගෙවා නොතිබුණි.

2.4 ප්‍රමාණවත් අධිකාර බලයකින් තහවුරු නොවන ගනුදෙනු

භාණ්ඩාගාර අනුමැතිය ලබාගැනීමකින් තොරව හා ආයතන සංග්‍රහයේ විධි විධාන වලට පටහැනිව සමාලෝචිත වර්ෂය තුළ නිලධාරීන් 10 දෙනෙකුට වැඩ බැලීමේ දීමනා රු.150,000 ක් සහ නිලධාරීන් 09 දෙනෙකුට අංශ ප්‍රධානී දීමනා රු.396,000 ක් ගෙවා තිබුණි.

2.5 නීතිරීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම

පහත සඳහන් අනුකූල නොවූ අවස්ථා විගණනයේදී නිරීක්ෂණය විය.

නීතිරීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම
(අ) 1971 අංක 38 දරන මුදල් පනතේ 11 වන වගන්තිය	විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතියෙන් තොරව රු.270,226,000 ක් ආයෝජනය කර තිබුණි.
(ආ) 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 114 වන වගන්තිය	නිලධාරීන්ගෙන් උපයන විට ගෙවීම් බදු අයකිරීම සඳහා නියමිත වැටුපට වඩා අඩු වැටුපක් යොදාගෙන තිබුණි.
(ඇ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ අංක 571	වර්ෂ දෙකක් ඉක්මවූ රු.83,339 ක් වූ ලංසු තැන්පතු හා රු.160,746 ක් වූ ආපසු ගෙවන තැන්පතු එකතුව රු.244,085 ක් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.
(ඈ) 2011 අප්‍රේල් 21 දිනැති අංක එම්ඕඑස්/ඊආර්ඩී/2011/1 දරන මුදල් හා ක්‍රම සම්පාදන වක්‍රලේඛය.	විදේශ සම්පත් දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමකින් තොරව රු. 38,469,075 ක් වටිනා කැනඩා ව්‍යාපෘතියක් සහ රු. 49,999,319 ක් වටිනා ඉන්දු ශ්‍රී ලංකා ව්‍යාපෘතියක් පිළිවෙලින් 2012 අප්‍රේල් මාසයේදී සහ 2013 සැප්තැම්බර් මාසයේදී ආරම්භ කර තිබුණි.

- (ඉ) 2003 ජූනි 02 දිනැති අංක පීඊඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 7.4.5 වගන්තිය සමාලෝචිත වර්ෂයේ ස්ථාවර වත්කම් සමීක්ෂණය සඳහා නිලධාරීන් 7 දෙනෙකුගෙන් සමන්විත භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයක් පත් කර තිබුණ ද රු.13,581,898 ක් වටිනා පරිගණක මෘදුකාංග හා උපාංග සහ රු.4,512,594 ක් වටිනා වෙනත් වත්කම් සත්‍යාපනය කර නොතිබුණි.
- (ඊ) 2000 ජනවාරි 19 දිනැති අංක 380 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛය
 - (i) 1 වගන්තිය උපදේශන සේවා සඳහා පූර්ව අනුමැතිය ලබාගෙන නොතිබුණි.
 - (ii) 7.1 වගන්තිය උපදේශන සේවා ආදායමින් සෘජු පිරිවැය අඩු කළ පසු සියයට 10 සිට සියයට 25 දක්වා ප්‍රතිශතයක් ආයතනය මඟින් රඳවාගෙන භාණ්ඩාගාරයේ විශේෂ අරමුදලක් වෙත මාස 03කට වරක් ප්‍රේෂණය කළ යුතු වුවත් එසේ කටයුතු කර නොතිබුණි.
- (උ) 2004 පෙබරවාරි 11 දිනැති අංක ඩීඑම්එස්/ඊආර්එස්ටී/21-4/වෙළුම් ii දරන කළමනාකරණ සේවා අධ්‍යක්ෂකගේ ලිපිය එක් නිලධාරියෙකුට මාස දෙකක වැටුප හෝ රු.20,000 යන දෙකෙන් අඩු අගය දිරි දීමනාවක් ලෙස ලබාදීමට අනුමැතිය ලබාදී තිබුණි. ඒ අනුව සමාලෝචිත වර්ෂය සඳහා නිලධාරීන් 358 දෙනෙකුට ලබාදිය හැකි උපරිම දිරි දීමනාව රු.7,160,000 ක් වුවද අනුමත ප්‍රමාණයට වඩා රු.1,060,000 ක් වැඩියෙන් ප්‍රතිපාදන වෙන් කර තිබුණි.
- (ඌ) 2006 ජනවාරි 25 දිනැති ජාතික ප්‍රසම්පාදන නියෝජිත චක්‍රලේඛ අංක 08, 5-6.1 (ඇ) ප්‍රසම්පාදනය කිරීමට ඇති භාණ්ඩ හෝ වැඩ සඳහා වන පිරිවිතරවල ඒවායේ වෙළඳනාමය, කැට්ලොග් අංකය හෝ නිෂ්පාදිත රට සඳහන් නොවිය යුතුය යන්න දක්වා තිබුණද ඊට පටහැනිව වෙළඳ ආයතනය සඳහන් කර මිලදීගත් අවස්ථා නිරීක්ෂණය විය.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආයතනයේ මෙහෙයුම් කටයුතුවල මූල්‍ය ප්‍රතිඵලය රු.55,698,487 ක අතිරික්තයක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂය සඳහා රු.39,177,699 ක අතිරික්තයක් වූයෙන් සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.16,520,788 ක වර්ධනයක් පෙන්නුම් කෙරුණි. මේ සඳහා ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේදී ආදායම සියයට 11 කින් වැඩිවීම බලපා තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

ආයතනය විසින් මෙහෙයවනු ලබන පර්යේෂණ ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) අංක : TG - 11/58 දරන ව්‍යාපෘතිය නිමකර ඇති ප්‍රතිශතය සියයට 60 ක් වුවද වර්ෂය තුළ නිමකළ ව්‍යාපෘතියක් ලෙස පෙන්වා තිබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂය තුළ නිම කළ යුතුව තිබූ ව්‍යාපෘති දෙකක එදිනට භෞතික ප්‍රගතිය සියයට 75ක් හා 63ක් වී තිබුණි.

4.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) කළමනාකරණ සේවා වකුලේඛ අංක 02/2014 හි 06 (iii) ට අනුව ගෙවනු ලබන පර්යේෂණ දීමනා ලබා ගැනීමට නිත්‍ය රාජකාරියට බාධා නොවන පරිදි අතිරේක පර්යේෂණ කටයුතු සිදුකළ යුතු බව දක්වා තිබුණද, ආයතනයේ පර්යේෂණවලට අදාළව ඉටු කරනු ලබන කටයුතු අදාළ කරගෙන රු.9,420,957 ක පර්යේෂණ දීමනා ගෙවා තිබුණි.
- (ආ) ජාතික පර්යේෂණ සභාව මගින් සපයනු ලබන ආධාර මත එකතුව රු.28,714,000 ක අයවැයගත වටිනාකමක් සහිත ව්‍යාපෘති 06 ක් සමාලෝචිත වර්ෂය තුළදී ආයතනය තුළ ක්‍රියාත්මක කර තිබුණි. මෙහිදී එක් එක් ව්‍යාපෘතියෙහි ප්‍රධාන අන්වේක්ෂ නිලධාරී සහ ජාතික පර්යේෂණ සභාව අතර ගිවිසුම්වලට එළඹ තිබූ අතර අරමුදල් ලබා ගැනීම හා ව්‍යාපෘති මෙහෙයවීම ඒ ඒ ප්‍රධාන අන්වේක්ෂ නිලධාරීන් මගින්, ඉහළ කළමනාකරණයේ මැදිහත්වීමකින් හා ගනුදෙනු ගිණුම්ගත කිරීමෙන් තොරව සිදුකර තිබුණි. ආයතනයේ ද්‍රව්‍ය, ශ්‍රමය හා පොදුකාර්ය පිරිවැය එම ව්‍යාපෘති වලට යොදා තිබූ අතර ඊට අදාළව කිසිදු මූල්‍ය හෝ භෞතික ප්‍රතිලාභයක් ආයතනයට ලැබී නොතිබුණි.
- (ඇ) ආයතනයට හඳුන්වා දී ඇති පරිගණක වැඩසටහන් ක්‍රමය ඉතා සංකීර්ණ ක්‍රමයක් බැවින් ගිණුම්කරණය හා එය විගණනය කිරීමද ඉතා අසීරු කරුණක් විය.
- (ඈ) සේවාදායක ගෙවීම් සඳහා ණයපත් පහසුකම් සැලසීමේදී බැංකුව අය කළ කොමිස් සේවාදායකයාගෙන් අය නොකර ආයතනය විසින් ගෙවීම හේතුවෙන් රු.62,248 ක පාඩුවක් සිදු වී තිබුණි.
- (ඉ) රාජ්‍ය භාගය ලබා ගැනීමේදී සහතික නොකල ගිණුම් මත පදනම්ව රාජ්‍ය භාගය ලබා ගැනීම හා රාජ්‍යභාගය ලබාගත යුතු ආයතනයකින් රාජ්‍ය භාගය ලබා ගැනීමට කටයුතු නොකිරීම නිසා ආයතනයට ලැබිය යුතු ආදායම් අහිමි වී තිබුණි.
- (ඊ) මාලමේ පරිපාලන ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා ගෙවීම් කිරීමේදී ප්‍රමාණ පත්‍රයේ දැක්වෙන ප්‍රමාණය හා ගුණත්වයෙන් බැහැරව රු.4,547,590 ක් හා අවසාන ගෙවීම් කිරීමේදී රු.8,384,036 ක් වැඩිපුර ගෙවා තිබුණි.

4.3 කාර්ය මණ්ඩල පරිපාලනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) අනුමත කාර්ය මණ්ඩලය ඉක්මවා නිලධාරීන් 17 දෙනෙකු වෙත ස්ථිර පත්වීම් සහ 44 දෙනෙකු කොන්ත්‍රාත් පදනමට බඳවාගෙන තිබූ අතර පුරප්පාඩු පැවති තනතුරු සඳහා ස්ථිර නිලධාරීන් බඳවා නොගෙන කොන්ත්‍රාත් පදනමට නිලධාරීන් 6 දෙනෙකු බඳවාගෙන තිබුණි. එසේ කොන්ත්‍රාත් පදනම මත බඳවාගනු ලැබූ නිලධාරීන්ගේ අවම සුදුසුකම්වත් සපුරා නොතිබූ බව නිරීක්ෂණය විය.
- (ආ) 2014 අගෝස්තු 18 දින සිට විගණන දින වූ 2015 අප්‍රේල් 30 දින දක්වාම ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර පුරප්පාඩුව පැවති අතර, අත්‍යවශ්‍ය ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරුවල පැවති පුරප්පාඩු 17 ක් පිරවීමට සමාලෝචිත වර්ෂය තුළදීද කටයුතු කර නොතිබුණි.

4.4 නිෂ්ක්‍රීය හා ඌන උපයෝජිත වත්කම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) එකතුව රු.1,820,645 ක බැංකු ජංගම ගිණුම් ශේෂ 04 ක් අක්‍රීය බැංකු ගිණුම් ලෙස වසර 05 කට අධික කාලයක් තිස්සේ පවත්වා ගෙන ගොස් තිබූ අතර, එම අරමුදල් සමාලෝචිත වර්ෂය තුළදීද එලදායී කටයුත්තක් සඳහා උපයෝජනය කරගෙන නොතිබුණි.
- (ආ) මාලමේ පරිපාලන ගොඩනැගිල්ල රු.51,259,984 ක් වැය කර ඉදිකිරීම් කටයුතු නිමකර වසර 05කට ආසන්න කාලයක් ගතවී තිබුණද කිසිදු පරිපාලන කටයුත්තකට භාවිතා නොකර වසා දමා තිබුණි.

4.5 ආර්ථික නොවූ ගනුදෙනු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) ආයතනය විසින් සපයනු ලබන තාක්ෂණ හා පර්යේෂණ සේවා මිල කිරීම සඳහා නිත්‍ය පිරිවැයකරණ ක්‍රමයක් ඇති කිරීම සඳහා පුද්ගලික ආයතනයක් වෙත රු.350,000 ක් ගෙවා තිබුණද නව ක්‍රමය අනුගමනය කිරීමකින් තොරව පෙර පරිදිම මිල කිරීම සිදු කරන බැවින් එය ආන්වර්තීය ගනුදෙනුවක් ලෙස නිරීක්ෂණය විය.
- (ආ) ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ගැනීම සඳහා ආයතනයේ පරීක්ෂණාගාර ප්‍රතීතනය ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති ආයතනයකින් සිදුකරවා ගත යුතු බැවින් එම කාර්යය ආයතන දෙකකින් සිදුකර ගැනීම නිසා රු.4,426,671 ක් වැඩියෙන් වැයකර තිබුණි.

5. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

5.1 ක්‍රියාකාරී සැලැස්ම

ආයතනය විසින් සමාලෝචිත වර්ෂය සඳහා ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කර තිබුණු නමුත්, 2014 පෙබරවාරි 17 දිනැති අංක පීර්ඩී/ආර්ටීඩී/01/04/2014/01 දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛයේ 04 (ඇ) ඡේදය ප්‍රකාරව ක්‍රියාත්මක කාල රාමුව හා එම ක්‍රියාකාරකම්වල අපේක්ෂිත නිමැවුම් හෝ ප්‍රතිඵල ඇතුළත් කර පිළියෙල කර නොතිබුණි.

5.2 අයවැය ලේඛනමය පාලනය

සමාලෝචිත වර්ෂයේ අයවැය ලේඛනමය ඇස්තමේන්තුගත ආදායම හා වියදම තථ්‍ය ආදායම හා වියදම සමඟ සැසඳීමේදී සියයට 10 සිට සියයට 263 දක්වා විචලතාවයක් වූයෙන් අයවැය ලේඛනය

එලදායි කළමනාකරණ පාලන කාරකයක් වශයෙන් උපයෝගී කරගෙන නොතිබූ බව නිරීක්ෂණය විය.

5.3 නොවිසඳී ඇති විගණන ඡේද

2011 වර්ෂයේ මැයි 30 දින පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීමේ නියෝග අංක 16 ප්‍රකාරව විදේශ ශිෂ්‍යත්ව ගිවිසුම්වල කොන්දේසි කඩකළ නිලධාරීන් 18 දෙනෙකුගෙන් අයවිය යුතු රු.7,810,032 ක් විගණන දිනය වූ 2015 අප්‍රේල් 30 දින වන විටත් අයකර ගෙන නොතිබුණි.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමුවිය යුතුය.

- (අ) අයවැය පාලනය - අයවැයගත සහ ත්‍යාග ආදායම් සහ වියදම් අතර විචලනයන් තිබීම.
- (ආ) ස්ථාවර වත්කම් පාලනය - භෞතික සන්තක සමාලෝචන වාර්තාව අනුව වටිනාකම නොසැසඳීම.
- (ඇ) ගිණුම්කරණය - පාලන ගිණුම් පවත්වා ගැනීමේ දුර්වලතා, ලෙජර් ගිණුම් මූල්‍ය ප්‍රකාශන සමඟ නොසැසඳීම හා වර්ෂයට අදාළ ඇතැම් වියදම් ගිණුම් වලින් අත්හැරීම.
- (ඈ) ප්‍රසම්පාදනය - මාර්ගෝපදේශයට අනුව කටයුතු නොකිරීම.
- (ඉ) මානව සම්පත් කළමනාකරණය - පුරප්පාඩු පැවතීම හා දීමනා වැඩියෙන් ගෙවීම.